

4. සහන පොළි අනුපාතයක්

1938 වර්ෂයේ ආරම්භ කරන ලද අප සමිතිය, වසර 88කට ආසන්න දීර්ඝ ගමනක් තුළ රටේ ආර්ථිකය මුහුණ දුන් විවිධ උච්චාවචනයන්, උද්ධමනය, මූල්‍ය අර්බුද, පොළී අනුපාතවල විශාල වෙනස්වීම්, වෙළඳපොළේ අස්ථාවරතාවයන් සහ සමාජ-ආර්ථික අභියෝග රැසක් සාර්ථකව ජයගෙන අද වන විටත් ශක්තිමත් මූල්‍ය ආයතනයක් ලෙස පවත්වාගෙන යාමට සමත්ව ඇත.

මෙම දීර්ඝ ගමනේදී සමිතියේ විශිෂ්ටතම ජයග්‍රහණයක් ලෙස සැලකිය හැක්කේ, ආරම්භක අවධියේ සිටම සාමාජිකයන්ගේ සුබසාධනය සහ ආර්ථික සුරක්ෂිතභාවය ප්‍රමුඛ කරගනිමින් හඳුන්වා දුන් සියයට 12 (12%) ක සහනදායී පොළී අනුපාතය, වසර 88ක් පුරා අඛණ්ඩව පවත්වාගෙන යාමයි. රටේ වෙළඳපොළ පොළී අනුපාත කිහිප වතාවක් ඉහළ ගියද, ආර්ථික අර්බුදයන් හේතුවෙන් මූල්‍ය පිරිවැය වැඩි වූ අවස්ථාවලදී පවා, සමිතිය තම සාමාජිකයන්ට අමතර බරක් නොපැටවීමේ ප්‍රතිපත්තියෙන් බැහැර නොවීය.

මෙම ස්ථාවර ප්‍රතිපත්තිය හේතුවෙන් සාමාජිකයන්ට අඩු මූල්‍ය පිරිවැයකින් ණය පහසුකම් ලබා ගැනීමට හැකි වූ අතර, මෙම සහනදායී පොළී අනුපාතය, සාමාජිකයන්ගේ සමිතිය කෙරෙහි ඇති විශ්වාසය, බැඳීම සහ දීර්ඝකාලීන සම්බන්ධතාවය තවදුරටත් ශක්තිමත් කිරීමටද හේතු වී ඇත.